



# Vidyodaya Journal of Humanities and Social Sciences



VJHSS (2024), Vol. 09, IRCHSS 2023-Special Issue

## A Sociological Study on the Impact of Microfinance on Women's Empowerment on Household Survivals

P. H. Kethumali and K. K. K. C. Rangana

<sup>1</sup>Department of Community Medicine, University of Colombo, Sri Lanka, <sup>2</sup>Auditor General's  
Department, Sri Lanka

### Article Info

#### Article History:

Received 23 Aug 2023

Accepted 21 Nov 2024

Issue Published Online

01 April 2024

#### Key Words:

Microfinance

Women

Family

Poverty

Well-being

\*Corresponding author

E-mail address:

hansikakethumali@gmail.com

 <https://orcid.org/0009-0001-4208-5669>

Journal homepage:

<http://journals.sjp.ac.lk/index.php/vjhss>

<http://doi.org/10.31357/fhss/vjhss.v09irchss2023.a10>

VJHSS (2024), Vol. 09  
(IRCHSS 2023-Special  
Issue) pp. 117-124

ISSN 1391-1937/ISSN  
2651-0367 (Online)



Faculty of Humanities and  
Social Sciences 2024

Special Issue of the 8<sup>th</sup> International Research Conference on Humanities and Social Sciences (IRCHSS 2023)

### ABSTRACT

*Poverty remains an obstacle to achieving sustainable development and improving people's well-being worldwide. Currently, "microfinance is the process of delivering a wide range of financial services to poor people who do not have access to a formal financial institution" (Ridhaala,2003). That is, a banking service provided to unemployed or low-income people or groups who otherwise do not have access to financial services. Women currently make a strong contribution to the workforce. Therefore, women's empowerment is one of the central objectives of the development process in countries around the world. In this context, this study was conducted focusing on the issue of "the impact of microfinance on household survival". The main objective of this study is to identify the reasons that influence women to resort to microfinance and to study the impact of microfinance on household survival. The mixed research methodology was used with the non-probability sampling method. This study was conducted in the Weliviti Divithura Divisional Secretariat Area of the Galle District. 50 women who are interested in obtaining microfinance loans were selected as the sample using snowball sampling and data collection was carried out through structured interviews and questionnaires. Quantitative data was analyzed using SPSS software and qualitative data was analyzed using the thematic analysis method. According to the findings of this study, women are inclined to obtain loans from microfinance institutions because of the ease of access and are not aware of the high interest rates offered by these institutions. The study also concluded that the money received in this way is not used to raise the economic status. It can be concluded that this situation is a major factor in creating problematic situations in the domestic life of women.*

### මාතෘකාව

කාන්තා සම්බල ගැන්වීම් දී ක්ෂුද්‍ර මූල්‍යකරණය ගෘහ ජීවිතයේ පැවැත්ම කෙරෙහි ඇති කරනු ලබන බලපෑම පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනක්

## 1. හැඳින්වීම

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලයට අනුව (2017), ආසියාවේ බංග්ලාදේශය, ඉන්දියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල් ක්ෂුද්‍ර මූල්‍ය සඳහා පරිණත බව පෙන්වනු ලබයි. එහෙත් චීනය, මියන්මාරය, රුසියාව සහ ලාඕසය වැනි රටවල් තවමත් ක්ෂුද්‍ර මූල්‍යකරණය ස්ථාපිත කරමින් සිටී. විශේෂයෙන්ම, පසුගිය වසර පහ තුළ ඉන්දියාව ක්ෂුද්‍ර මූල්‍යකරණය ආක්‍රමණශීලී ලෙස වර්ධනය කර ඇත. 2016 වසරේ 25%ක පමණ සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් සමඟ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8.4 දක්වා ළඟා විය (Microfinance in Asia A mosaic future outlook, 2017.pwc). ශ්‍රී ලංකාව, වියට්නාමය, තේපාලය, බංග්ලාදේශය, තායිලන්තය සහ පිලිපීනය යන රටවල මූල්‍ය ඇතුළත් කිරීම් වැඩිදියුණු කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සැලකිය යුතු ලෙස දායක වී ඇත්තේ ආකර්ෂණීය ව්‍යාපාරික අවස්ථා සහ සමාජ යහපත සඳහා වන මෙවලම් හේතුවෙනි.

**ක්ෂුද්‍ර මූල්‍යකරණය සිදුකරන ලබන මූලික ආයතන වර්ග කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.**

- බැංකු
- රාජ්‍ය නොවන සංවිධාන
- මූල්‍ය ආයතන
- හවුල් ව්‍යාපාර
- සමුපකාර

1906 ගණන්වල ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ ඉතිහාසය සලකා බැලීමේදී, සකසුරුවම් සහ ණය සමුපකාර සමිති (TCC) බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනය (ප්‍රනාන්දු, 2009) විසින් හඳුන්වා දුන් සමුපකාර සමිති ආඥාපනත යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුපකාරය පිහිටුවන ලදී. ) නමුත් 1970 ගණන්වලදී TCCS ජාලය ප්‍රතික්ෂේප විය. එම හේතුව නිසා රජය එය සහස ලෙස ආදේශ කළේය. ඉන් පසු වාණිජ බැංකුවලින් මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය නොමැති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලට සහ කුඩා වතු හිමියන් වෙත ළඟා වීම සඳහා පාර්ලිමේන්තු පනත යටතේ ක්ෂුද්‍ර ණය සංකල්පය සමඟ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු 17ක් පිහිටුවන ලදී. ඒවා උතුරු නැගෙනහිර හැර ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරයි. එහෙත් අභ්‍යන්තර ව්‍යුහාත්මක දුර්වලතා සහ අධික භූගෝලීය බණ්ඩනය හේතුවෙන් ඔවුන්ගේ සාර්ථකත්වය සීමා විය. එබැවින්, 1998-1999 ගණන්වලදී, ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු ප්‍රාග්ධනීකරණය කර අද පවතින ප්‍රාදේශීය සංවර්ධන බැංකු හයක් බවට ඒකාබද්ධ කරන ලදී. 1980 ගණන්වල අග සහ 1990 ගණන්වල ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයට ඇතුළු වූ අතර අනෙකුත් සමාජ

හා ප්‍රජා සංවර්ධන ක්‍රියාකාරකම් සමඟ ක්ෂුද්‍ර ණය වැනි ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරකම් ඒකාබද්ධ විය. කෙසේ වෙතත්, පසුව එම සමහර රාජ්‍ය නොවන සංවිධාන ක්ෂුද්‍ර මූල්‍ය සහ ක්ෂුද්‍ර මූල්‍ය නොවන ක්‍රියාකාරකම් ලෙස වෙන් විය. පෙර පැවති ජනසවිය වැඩසටහන වෙනුවට 1995 වසරේ හඳුන්වා දුන් සමෘද්ධි සංවර්ධන වැඩසටහන මගින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට ක්ෂුද්‍ර ණය ලබාදීමෙන් රජය විශාල කාර්යභාරයක් ඉටු කළේය. දැන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය විවිධ අංශ වලින් යුක්තවේ,

එනම්;

- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
- සමෘද්ධි බැංකුව
- රාජ්‍ය නොවන සංවිධාන
- ලියාපදිංචි බැංකු ආදිය වේ.

කෙසේ වෙතත්, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සලකා බැලීමේදී 2005 වසරේ උතුරු මැද පළාතේ අවම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන (3.9%) ක් සහ දකුණු පළාතේ උපරිම ආයතන (24%) ඇත. ග්‍රාමීය වතු සහ නාගරික අංශයට පිළිවෙලින් 89.4%, 9.6% සහ 1% ඇත (ප්‍රනාන්දු, 2009). ක්ෂුද්‍ර ණය සංකල්පය ආරම්භයේදී ණය වැඩි දියුණු කිරීම සඳහා සලකා බැලූ නමුත්, දැන් එය දුප්පත් ණය ගැතියන්ගේ ණය වැඩි දියුණු කිරීමේ මෙවලමක් ලෙස පමණක් සලකනු ලැබේ, නමුත් ඔවුන් නිදහස් කිරීමේ ව්‍යාපාරයක් ලෙස විශේෂයෙන් කාන්තාවන් ඔවුන්ගේ දරිද්‍රතාවය අවම කර ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට, ඔවුන්ගේ ධාරිතාව සහ දැනුවත්භාවය ගොඩනගා, ඔවුන්ව ආර්ථිකව හා සමාජීය වශයෙන් ආර්ථිකයේ ප්‍රධාන ධාරාවට ඒකාබද්ධ කිරීමට, ක්ෂුද්‍ර ණය දිළිඳු ජනතාවට ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගැනීමට ද හැකියාව ලබා දෙයි (සුල්තානා සහ හසන්, 2010). ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ 2012/2013 වසරවලට වඩා 2016 දී දරිද්‍රතා ශීර්ෂ දර්ශකය 2.5 කින් අඩු වී ඇති බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ක්ෂුද්‍ර ණය සහ අනෙකුත් පහසුකම් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අඩු කිරීමට උපකාරී වන බව (ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය, 2017) සහ එය පළමු සහස්‍ර සංවර්ධන ඉලක්කය සපුරා ගැනීමට උපකාරී වන බව නියෝජනය කරයි.

මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර, වසර මැද ජනගහනය මිලියන 21.4 ක් වන අතර, එම නිසා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කාන්තාවන් පසුගාමී වේ. නමුත් කාන්තාවන් ගෘහ සේවය, කෘෂිකර්මාන්තය යනාදිය හරහා වක්‍රව දායක වෙමින් සිටී (ශ්‍රී ලංකා මහ බැංකුව, 2017). කෘෂිකාර්මික අංශයට කාන්තාවන් 53.2% කින් දායක වන අතර පිරිමි දායකත්වය 48.7% ක් පමණි. (සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2016). එබැවින් කාන්තාවන් සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ

ඔවුන් රටේ ජාතික ආදායමට දායක වන අතර පවුල්වල සහ ප්‍රජාවන්ගේ තිරසාර ජීවනෝපායක් පවත්වාගෙන යන බැවිනි. නමුත් ඔවුන්ට ණය සහ අනෙකුත් මූල්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය අඩු වන අතර ඔවුන් බොහෝ සමාජ සංස්කෘතික ආකල්ප, නීතිමය බාධක, අධ්‍යාපනය නොමැතිකම සහ පුද්ගලික දුෂ්කරතාවලට මුහුණ දෙන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දුප්පත්කමෙන් මිදීමට සහ ස්වයං නිර්ණයට ළඟා වීමට ඇති අවස්ථා අඩුය.

එබැවින්, ක්ෂුද්‍ර ණය ආයතන කාන්තාවන් ඉලක්ක කරන්නේ ව්‍යාපාර ආරම්භ කිරීම හරහා කුඩා ණය ලබා දී කාන්තාවන් ආර්ථික කටයුතුවලට ගෙන ඒමට සහ පිරිමි මූලික ආර්ථික පරිසරය මත යැවීමෙන් ස්වාධීන වීමට ඔවුන්ට උපකාර කිරීමට ය. කාන්තාවන් සවිබල ගැන්වීමේ නියැලී සිටින ක්ෂුද්‍ර ණය ආයතන ඔවුන්ට කුසලතා සහ දැනුම ලබා දෙයි. එබැවින් බොහෝ කාන්තාවන් ක්ෂුද්‍ර ණය ආයතන සමඟ සම්බන්ධ වේ. මෙහිදී මූලික වශයේ කාන්තාවන් බලාපොරොත්තු වනුයේ ඔවුන්ගේ ගෘහ ජීවිතයේ පවතින්නා වූ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගනිමින් ඔවුන්ගේ ජීවිතයේ පැවැත්ම තහවුරු කර ගැනීමයි.

## 1.1 පර්යේෂණ ගැටලුව හා පර්යේෂණ අරමුණු

කාන්තා සවිබල ගැන්වීම කාන්තාවන්ගේ ආදායම, සෞඛ්‍යය සහ පෝෂණය, අධ්‍යාපනය සහ රැකියාව, ඉතුරුම් සහ ආයෝජන සහ ගෘහ හා ප්‍රජා මට්ටමින් තීරණ ගැනීමට සහභාගී වීමේ හැකියාව වැඩි දියුණු කරයි (Hassan, 2011). කාන්තා සවිබල ගැන්වීම සමාජ විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා එය මැන බැලීම ඉතා අපහසු කාර්යයකි. සංස්කෘතික, කලාපීය, සමාජීය සහ දේශපාලන සන්දර්භය අනුව බලගැන්වීමේ අරමුණු වෙනස් වන බැවින් විශ්ලේෂණය කිරීම සංකල්පමය වශයෙන් සංකීර්ණ සහ ක්‍රමවේදමය වශයෙන් අභියෝගාත්මක වේ. කාන්තා සවිබල ගැන්වීම ලොව පුරා සංවර්ධන ආයතනවල සහ රජයන්හි ප්‍රමුඛතාවලින් එකකි. ජාත්‍යන්තර ආධාර පරිත්‍යාගශීලීන්, රජයන්, විද්වතුන් සහ අනෙකුත් සංවර්ධන විශේෂඥයින් කාන්තාවන් වෙත ළඟා වීමට සහ ඔවුන් සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට හැකි උපාය මාර්ගයක් ලෙස ක්ෂුද්‍ර ණය වෙත ඔවුන්ගේ අවධානය යොමු කර ඇත.

දිළිඳු මිනිසුන්ගේ අවස්ථා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමට, ආර්ථික වර්ධනයට සහ දරිද්‍රතාවය අඩු කිරීමට කාන්තා සවිබල ගැන්වීම වර්තමානය වන විට අත්‍යාවශ්‍ය කරුණක් වී ඇත. එබැවින් ක්ෂුද්‍ර ණය පහසුකම් යටතේ, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතියෙන් ප්‍රතිලාභ ලබන ප්‍රධාන කාණ්ඩය වන්නේ කාන්තාවයි. කාන්තාවක් තම පවුල තුළ පවත්නා වූ දිළිඳු බවට මුහුණ දෙමින් තමාගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ මූලික

අවශ්‍යතා සම්පූර්ණකර ගැනීමට තබන ප්‍රධාන පියවරක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණය කෙරෙහි යොමු වේ. මෙම තත්ත්වය සෘජුව මෙන්ම වක්‍රව සමස්ථ පවුල් සංස්ථාව කෙරෙහි ධනාත්මක මෙන්ම සෘණාත්මක ලෙස බලපෑම් ඇති කරයි. මෙවන් පසුබිමක මෙම අධ්‍යයනය මගින් බලාපොරොත්තු වනුයේ “ක්ෂුද්‍ර මූල්‍යකරණය තුළින් ගෘහ ජීවිතයට ඇති වන බලපෑම” පිළිබඳව සමාජ විද්‍යාත්මක පැතිකඩක් ඔස්සේ අධ්‍යයනය කිරීමයි.

## 1.2 පර්යේෂණ අරමුණු

- කාන්තාව ක්ෂුද්‍ර මූල්‍යකරණය සඳහා යොමු වීමට බලපාන හේතූන් හඳුනා ගැනීම
- ක්ෂුද්‍ර මූල්‍යකරණය ගෘහ ජීවිතයේ පැවැත්ම කෙරෙහි ඇති කරන බලපෑම හඳුනා ගැනීම

## 1.3 සාහිත්‍ය විමර්ශනය

### 1.3.1 ක්ෂුද්‍ර මූල්‍යකරණය

ක්ෂුද්‍ර ණය සංකල්පය, ක්ෂුද්‍ර මූල්‍යකරණයේ ප්‍රධාන අංගය වන අතර ස්වයං රැකියා ව්‍යාපෘති සඳහා මුදල් අවශ්‍ය පුද්ගලයින්ට ආදායම් උත්පාදනය කිරීමට හෝ පවුල් අවශ්‍යතා, සෞඛ්‍ය, ගැටලු සහ අධ්‍යාපනය සඳහා අවශ්‍යවන කුඩා ණය ලෙස අර්ථ දැක්වේ. එය කෙටි කාලයක් සඳහා කුඩා මුදලක් ණයට දීමෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉදිරියට ගෙන යාමට උපකාරී වේ (Zoyunul & Fahmida, 2013).

ක්ෂුද්‍ර මූල්‍ය සහ ක්ෂුද්‍ර ණය ඉතා සමාන සංකල්ප වේ. නමුත් සංකල්පමය වෙනස්කම් කිහිපයක් තිබේ. ක්ෂුද්‍ර මූල්‍යකරණයට ණය, ඉතුරුම්, රක්ෂණ, නිවාස ණය, ප්‍රේෂණ, මුදල් හුවමාරු කිරීම් සහ වෙනත් මූල්‍ය නිෂ්පාදන වැනි පුළුල් පරාසයක මූල්‍ය සේවා ඇතුළත් වේ. නමුත් ක්ෂුද්‍ර ණය යනු ක්ෂුද්‍ර මූල්‍යකරණයේ මූලික අංගයක් වන අතර එය දුප්පත් සේවාදායකයාගේ ණය සහ ණය අවශ්‍යතා සපයයි (Rahman, et al, 2017). එසේම, යෝගේන්ද්‍රරාජා (2012), ක්ෂුද්‍ර ණය යනු කෙටි කාලයක් සඳහා කුඩා මුදලක් ණයට දීමෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම ලෙස අර්ථ දක්වා ඇති අතර ණය ප්‍රමාණය, ණය ලබා දීම සහ ආපසු ගෙවීම වැනි ක්‍රියාවලිය සම්බන්ධව පර්යේෂණ සඟරාවල දක්වා ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන එම මුදල් ආයෝජනය හෝ පාරිසරික අවශ්‍යතා සඳහා භාවිත කිරීම මගින් මූල්‍යමය වශයෙන් ස්ථාවර වීමට මිනිසා උත්සාහ ගනී. එමෙන්ම එය දුප්පත් ජනතාවට මූල්‍ය විනය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතවල සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට උපකාරී වේ. සාමාන්‍යයෙන්,

ක්ෂුද්‍ර ණය මගින් දිළිඳු ජනතාවට ඇපකරු අවශ්‍යතා නොමැතිකම හේතුවෙන් සාමාන්‍ය බැංකුවලින් ලබාගත නොහැකි මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. ක්ෂුද්‍ර ණය ක්‍රමය සමාජයේ ජීවන තත්ත්වය උසස් කිරීම පමණක් නොවේ. එය දුප්පතුන්ට ව්‍යවසායකයින් වීමට උපකාර කරයි, දුප්පතුන්ට අධ්‍යාපනය, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ පවුලේ සහ සමාජයේ තීරණ ගැනීමේ හැකියාව වැඩි කරයි (Chowdhury & Salleh, 2017).

### 1.3.2 කාන්තා සවිබල ගැන්වීම

කාන්තා සවිබල ගැන්වීම යනු කාන්තාවන්ගේ ආදායම වැඩිදියුණු කිරීම, සෞඛ්‍යය සහ පෝෂණය, අධ්‍යාපනය සහ රැකියා, ඉතුරුම් සහ ආයෝජන, ගෘහ හා ප්‍රජා මට්ටමින් තීරණ ගැනීමට සහභාගී වීමේ හැකියාව (Hassan, 2011). කාන්තා නිරපේක්ෂ යහපැවැත්ම සහ කාන්තාවන්ගේ සාපේක්ෂ යහපැවැත්ම කාන්තා සවිබල ගැන්වීමේ මානයන් වේ. නිරපේක්ෂ යහපැවැත්ම සඳහා, කාන්තා සවිබල ගැන්වීම කාන්තාවන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය ලෙස අර්ථ දැක්වේ.

සාක්ෂරතාවය, සෞඛ්‍යය සහ පෝෂණය, ශ්‍රම බලකායේ සහභාගීත්වය, උපන් පාලන භාවිතය, සංවර්ධනය සහ ඇදුම් සහ වත්කම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය මනින ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරේ. කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ හා අභියෝගාත්මක ක්‍රියාවලියක් වේ. මෙහිදී කාන්තාවන්, පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව තම ගෘහස්ථ අදායම පාලනය කිරීම හා කළමනාකරණය කිරීමේ වගකීම සිදුකරන අතර ඉන් තම පවුලේ යහපැවැත්ම තහවුරු කර ගනී (Ali & Hatta, 2012).

ණය වැඩසටහන් සඳහා සහභාගී වීමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ඉන් ඇති වන බලගැන්වීම් ක්‍රියාවලිය හා ආදායම / ආදේශනය යන කරුණු 2 ක කෙරෙහි බලපෑම් ඇති වේ. නමුත් ගෘහාශ්‍රිතව තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී සාමූහිකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර ඉන් පවුල තුළ යහපැවැත්ම වර්ධනය කරගත හැකිය (Pitt, Khandker & Cartwright, 2003).

තවද, සවිබල ගැන්වීම යනු බහුමාන ක්‍රියාවලියක් වන අතර එමඟින් කාන්තාවන්ට ඔවුන්ගේ ධාරිතාව වැඩි දියුණු කිරීම හා අවශ්‍ය වෙනස් කිරීම් සිදු කිරීමේ අවශ්‍ය හැකියාව සකස් කර ගත හැකිය. එමඟින් ඔවුන්ගේ ජීවිතවල විවිධ තේරීම් ගොඩනගා ගැනීමටත් ඒවා පාලනය කිරීමටත් හැකියාව ඇත. එය මානයන් තුනක් ඔස්සේ සිදු කරනු ලබයි. එනම්; සම්පත් (ද්‍රව්‍ය, මානව සහ සමාජ සම්පත්), නියෝජිතායතනය (තීරණ ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම සාකච්ඡා කිරීම, රැවටීම සහ හැසිරවීම වැනි ආයතනයක අඩුවෙන් මැනිය හැකි ප්‍රකාශනයන්) සහ ජයග්‍රහණ (යහපැවැත්මේ ප්‍රතිඵල). මෙහිදී

නියෝජිතායතනය, ස්ත්‍රී පුරුෂ බල ව්‍යුහයන් පිළිබඳ දැනුවත්භාවය සහ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය සවිබල ගැන්වීමේ මූලික අංග ලෙස අර්ථ දැක්විය හැකිය (Goel, 2015).

### 1.3.3 කාන්තාව යනු

ස්ත්‍රීය යනු මවකි. දරුවන් හැඳීම, ගේදොර වැඩකටයුතු කිරීම, ස්වාමියාට පතිහක්තියෙන් යුතුව සිටීම වැනි කාර්යයන් කරන තැනැත්තිය කාන්තාව නැතහොත් ස්ත්‍රීය ලෙස විග්‍රහ කර ඇත. පුරුෂයා යනු බර වැඩ කරන, දරුවන් හා බිරිඳට ආරක්ෂාව සපයන, ආර්ථික කටයුතුවල නියැලී පුද්ගලයා වේ.

පැරණි ලක්දිව කාන්තාව හඳුන්වනු ලැබුවේ මවක, බිරියක, ගෘහණියක හෝ දුවක වශයෙන් වුවද ඉතා විශේෂ අවස්ථාවන්හිදී රැජිණක, මෙහෙසියක සහ රාජ මාතාවක ලෙසද ඇය ගරු බුහුමන් ලැබුවාය. පැරණි සිංහල ගද්‍ය සාහිත්‍යයේ කාන්තාව ගැන කියවෙන අවස්ථා ඉතා සුලභ වුවද වැඩි වශයෙන් ඇය ගැන සළකා බලා ඇත්තේ ආගමික පරමාර්ථයෙනි. ලක්දිව සිංහල සහ පාලි සාහිත්‍යය බොදු දහමින් සහ බෞද්ධ අදහස්වලින් පෝෂිත වූවකි. එසේම එම ග්‍රන්ථ ලියූ භික්ෂූහු ද බෞද්ධාගමික අදහස් මගින් හික්මවනු ලැබූ අය වූහ. එබැවින් දානමානාදී කටයුතුවල යෙදෙමින් සැදැහැවත් ජීවිත ගත කරන, ස්වාමි පුරුෂයාගේ ධනය ආරක්ෂා කරමින් ගෘහ කටයුතුවල යුහුසුඵව යෙදෙන, ලැජ්‍යා හය ඇති, කරුණා මෙමුනි ඇති, ගුණවත්, බුද්ධිමත් එසේම වීර ගති පැවතුම් ඇති කාන්තාව ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් වූහ. එවැනි ගුණ ගරුක කාන්තාවෝ ධර්මාචාරිනී, ජනරංජිනී, කුල නන්දනී, පති ප්‍රීතිකා ආදී ගෞරවාර්ථ නම් වලින් හඳුන්වනු ලැබූහ (කිරිඇල්ලේ ඥාණවිමල, 1954, 666).

ශ්‍රී ජේන් (Shashi Jean) විසින් ඉන්දියාවේ ප්‍රාන්ත හතරක මධ්‍යම පාන්තික උගත් විවාහක කාන්තාවන් පිළිබඳ අධ්‍යයනයක් කර තිබුණි. සාම්ප්‍රදායික කාන්තාව දියණියක්, බිරිඳක්, මවක් ලෙස ප්‍රධාන භූමිකා සතරක නියැලී සිටි බවත්, වර්තමාන කාන්තාව අධ්‍යාපනය, නාගරිකකරණය සහ සමාජ වෙනස්වීම් මත වෙනස් වී ඇති බවත් ඇයගේ අධ්‍යයනයෙන් පෙන්වා දී තිබුණි (Throbeck, 1994"60).

මේ ආකාරයට ගෞරව සම්ප්‍රසක්තව සළකනු ලැබූ ශ්‍රී ලංකා සමාජයේ සාම්ප්‍රදායික ස්ත්‍රීයගේ භූමිකාව බොහෝ විට ක්‍රියාත්මක වූයේ මවක්, ගෘහණියක්, බිරිඳක්, සහෝදරියක් ලෙසය. දරුවන් හදා වඩා ගැනීම සහ ගේදොර වැඩ කටයුතු ඇයගේ ප්‍රධාන කාර්යභාරය විය. එහෙත් අද වනවිට ස්ත්‍රීයගේ සාම්ප්‍රදායික කාර්යභාරය වෙනස් වී ඇත. සමාජ

වෙනස්වීමත් සමග ම ස්ත්‍රීන්ට වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ හිමිකම මෙන්ම රැකියාවක් කිරීමේ ඉඩ ප්‍රස්ථාද ඇති විය. ඒ නිසා වර්තමාන සමාජයේ ස්ත්‍රීය පවුලේ ආර්ථිකයට උර දෙන ස්ත්‍රීයක් මෙන්ම රටේ ආර්ථිකයට දායකත්වය දරන්නියක්ද වේ.

### 1.3.4 පවුල යනු

පවුල ගැන සැලකිල්ලක් දක්වන විට, එය සමාජ විද්‍යාඥයින් විසින් වෙනස් ආකාරයකින් අර්ථ දක්වා ඇත. ඒ වගේම පවුල සමාජයේ මූලික ආයතනයයි. ඒ නිසාම පවුලේ යහපැවැත්ම සියලු මිනිසුන්ට සහ සමාජයට වඩාත්ම වැදගත් වේ.

පවුලක් යනු ශ්‍රී ලාංකික සම්බන්ධතා මගින් සෘජුවම සම්බන්ධ වූ පුද්ගලයින් සමූහයකි, වැඩිහිටි සාමාජිකයින් දරුවන් රැකබලා ගැනීමේ වගකීම භාර ගනී. ශ්‍රී ලාංකික සබඳතා පුද්ගලයන් අතර සම්බන්ධ වී ඇති අතර, විවාහය හරහා හෝ ලේ ශ්‍රී ලාංකික සම්බන්ධ කරන සම්භව රේඛා හරහා ස්ථාපිත වේ.(Giddens,A,2006.p.206). පවුලේ සියලුම සාමාජිකයන් අතර හොඳ සබඳතාවක් ඇති අතර එය සමාජයේ ක්‍රියාකාරීත්වය සඳහා වඩාත් වැදගත් වේ. පවුල තුළ ඔවුන් සියලු දෙනාටම විශේෂ භූමිකාවන් ඉටු කිරීමට සිදු වේ. එසේම පවුලේ සියලුම සාමාජිකයන්ට විශේෂ යුතුකම් හා වගකීම් ඇත. නමුත් පුරාණ කාලයේ ඔවුන්ගේ රාජකාරී දැන් වඩා වෙනස් ය. අද පවුල්වල බොහෝ සංකීර්ණ තත්වයන් ඇත.

සෑම සමාජයකම පාහේ කෙනෙකුට න්‍යෂ්ටික පවුලක් හඳුනා ගත හැකිය, වැඩිහිටියන් දෙදෙනෙකු ඔවුන්ගේම හෝ හදාගත් දරුවන් සමග නිවසක එකට ජීවත් වේ. සාම්ප්‍රදායික සමාජවල විස්තෘත පවුල් තිබූ අතර ඔවුන් වඩාත් ශක්තිමත් පවුල් වේ. විවාහය වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර සමාජීය වශයෙන් පිළිගත් සහ අනුමත ලිංගික එකමුතුවක් ලෙස අර්ථ දැක්විය හැක (Giddens, 2006. p.207). සමාජය බොහෝ වෙනස්කම් වලට මුහුණ දෙයි. නාගරීකරණය සහ කාර්මීකරණය සමාජය තුළ බොහෝ වෙනස්කම් ඇති කරයි. ඒ වගේම මේ දේවල් රටේ ආර්ථික හා සමාජීය දියුණුවට බලපානවා. ඒක නිසා දුප්පත් පොහොසත් මම සමාජය තුළ විශාල වෙනස්කම් ඇති කරනවා. කෙසේ වෙතත්, මේවා ප්‍රධාන වශයෙන් පවුල් පසුබිමට බලපායි. පුරාණ කාලයේ සමාජයේ වැඩි වශයෙන් විස්තෘත පවුල් සිටියහ.

නමුත් දැන් සමාජයේ විස්තෘත පවුල් කිහිපයක් සහ න්‍යෂ්ටික පවුල් ගණනාවක් තිබේ. සමහර විට එය පවුලේ සාමාජිකයින්ට සහ සමාජයට බොහෝ ධනාත්මක හා අයහපත් බලපෑම් ඇති කරයි.

### 1.3.5 ක්ෂුද්‍ර මූල්‍ය හා කාන්තා සවිබලගැන්වීම

Graflund (2013), අධ්‍යයනය තුළ ප්‍රකාශ කළේ කාන්තාවන් තම ආදායම් උත්පාදන ක්‍රියාකාරකම්වල, ක්ෂුද්‍ර ව්‍යවසායක හෝ තමන් විසින්ම පාලනය වන වෙනත් ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා ක්ෂුද්‍ර ණය ආයෝජනය කර ඇති බවයි. එයින් අදහස් කරන්නේ මෙවැනි ක්‍රියාකාරකම්වල මැදිහත්වීම වැඩි පාලනයක් සහ ආර්ථික සවිබල ගැන්වීමක් බවට පරිවර්තනය කළ යුතු බවයි. එබැවින් කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම තමන්ට සහ තම පවුලට උපකාර කරයි. නිවස තුළ සාමාජිකයන් සාමූහික තීරණ ගැනීමේදී වැඩි බර කාන්තාවන්ට යොමුවන අවස්ථා පවතී. එම බර පිරිමින්ට සාපේක්ෂව නිවසේ සම්පත් වෙන් කිරීම තීරණය කිරීමේදී නිවසේ සිටින කාන්තාවන්ගේ කේවල් කිරීමේ බලය නියෝජනය කරයි. එයට එකඟ වීමෙන් කාන්තාවන්ගේ කාලය හා ආදායම් බරෙහි සාපේක්ෂ වටිනාකම මෙන්ම කාන්තාවන්ගේ කේවල් කිරීමේ හැකියාවද වැඩිවේ. කාන්තාවන්ගේ ධාරිතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන විස්තීරණ ක්ෂුද්‍ර ණය වැඩසටහන් ඔවුන්ගේ සවිබල ගැන්වීමේ හැකීම වැඩි කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එම ක්ෂුද්‍ර මූල්‍යකරණය ගොඩනැගිලි ධාරිතාව වැඩි කිරීමට උපකාරී විය. ගොඩනැගිලි ධාරිතාව යනු මිනිසුන් තම හැකියාවන් අවබෝධ කර ගැනීම, ඔවුන්ගේ තේරීම් වැඩි කිරීම සහ වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට නිදහස භුක්ති විඳීමයි. එබැවින්, ගොඩනැගිලි ධාරිතාව කාන්තාවන් සවිබල ගැන්වීම සහ සමාජ වෙනස්කම් ඇති කිරීම සඳහා නායකයින් සහ ආයතන සමග හවුල්කාරීත්වයන් ඇති කර ගැනීමට ඉඩ දීමෙන් ඔවුන්ගේ ජීවිත පරිවර්තනය කිරීමට ඔවුන් සම්බන්ධ කර ගැනීමයි. නිදසුනක් වශයෙන්, අධ්‍යාපනය, තාක්ෂණික සහ වෘත්තීය පුහුණුව වැනි සමාජ සංවර්ධන ක්‍රියාකාරකම් මගින් කාන්තාවන්ගේ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සහ දිළිඳුකම අවම කිරීමට කාන්තාවන් සවිබල ගැන්වීම සිදුවේ (Ali & Hatta, 2012).

Pitt සහ පිරිසට අනුව. (2003), ක්ෂුද්‍ර ණය වැඩසටහන් මගින් කාන්තාවන්ට ඔවුන්ගේ සවිබල ගැන්වීම් වැඩි කිරීමට උපකාරී විය. ආර්ථිකයක් තුළ බොහෝ කාන්තාවන් ශ්‍රම වෙළඳපොළ සඳහා යොමු වන්නේ ඉතා අවම ප්‍රමාණයෙනි. එම නිසාම ඔවුන් ස්වයං රැකියාලාභීන් විසින් වෙළඳපොළ සඳහා සම්පූර්ණ ප්‍රමාණයේ භාණ්ඩ නිෂ්පාදනය සපයන කාන්තාවන් සමූහ පාදක ණය වැඩසටහන් සමග සම්බන්ධ වී සිටිති. නමුත් බොහෝ විට පිරිමින් ශ්‍රම වෙළඳපොළේ වැඩ කරයි. එබැවින්, ඔවුන් ණය ලබා ගැනීම සඳහා යොමු වන්නේ ඉතාමත් අවම මට්ටමෙන්ය. එබැවින්, ක්ෂුද්‍ර ණය මගින් දිරිමත් කරන ලද කාන්තා ස්වයං රැකියා ක්‍රියාකාරකම් විවිධ ඉල්ලුම් බලපෑම් ඇති කළ හැකිය (ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය, 2017). එයින් අදහස් වන්නේ ඵලදායී

සහ ක්‍රියාකාරී භූමිකාවක් තිබීම සඳහා කාන්තාවන්ට ප්‍රතිලාභ, සවිබල ගැන්වීම් සහ පිළිගැනීමක් ලැබෙන අතර එය ඔවුන්ට නිදහස ලබා ගැනීමේ දොරටුවකි.

## 2. පර්යේෂණ ක්‍රමවේදය

### 2.1 පර්යේෂණ ක්ෂේත්‍රය

පර්යේෂණ ක්ෂේත්‍රය ලෙස තෝරාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ, වැලිවිටි දිවිතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයයි. මෙම ප්‍රදේශය තුළ ජීවත්වන පුද්ගලයින් වැඩි වශයෙන් වැලිලි කර්මාන්තයට මූලිකත්වය ලබා දීම විශේෂත්වයක් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව මෙම ක්ෂේත්‍රය තුළ ජීවත් වන පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයක් තේ, කුරුඳු හා ගම්මිරිස් වගාවන් වල නිරත වන පුද්ගලයන් වේ. ඉතාමත් සුලු පුද්ගයන් කොට්ඨාශයක් රජයේ හා පෞද්ගලික අංශයේ සේවය කරනු ලබයි. මෙම ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවන් තම වගා කටයුතු සඳහා මූලිකත්වය යොමු කරන අතරම ඔවුන්ගේ ගෘහ ජීවිතයේ වගකීමද ඔවුන් සතු වේ.

### 2.2 නියැදීමේ ක්‍රමය හා නියැදියේ ප්‍රමාණය


මෙම අධ්‍යයනය මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය මත අසම්භාවිකාමය නියැදි ක්‍රමය යොදා ගනිමින්, හිමබෝල නියැදිය උපයෝගීකර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමට යොමු වී සිටින කාන්තාවන් 50 දෙනෙකු නියැදිය ලෙස තෝරා ගන්නා ලදී.

### 2.3 දත්ත එක්රැස් කිරීමේ ක්‍රමය හා දත්ත විශ්ලේෂණය

මෙම අධ්‍යයනයේදී ආකෘතිමය සම්මුඛ සාකච්ඡා හා ප්‍රශ්නාවලි ක්‍රමය යටතේ දත්ත රැස්කිරීම සිදුකරන ලදී. ප්‍රමාණාත්මක දත්ත SPSS මෘදුකාංගය මගින් ද ගුණාත්මක දත්ත තේමාත්මක විශ්ලේෂණ ක්‍රමය මගින් ද විශ්ලේෂණය සිදුකරන ලදී.

### 3. ප්‍රතිඵල හා සාකච්ඡාව

ඉහත අධ්‍යයනයට අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීම සඳහා යොමු වී සිටින කාන්තාවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 30 - 40 ත් වන බව අනාවරණය විය. අධ්‍යයනය කරන ලද නියැදියේදී ණය ලබා ගැනීම සඳහා යොමු වී සිටින කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම අධ්‍යයනය කිරීමේ දී ඉන් වැඩි දෙනෙකු , එනම් 23 දෙනෙකුගේ, එනම් (46%) ක ප්‍රතිශතයකගේ අධ්‍යාපන මට්ටම 6 - 10 වසර දක්වා බව අනාවරණය විය. තවද කාන්තාවන් ණය ලබා ගැනීම සඳහා යොමුවීමට බලපෑ ප්‍රධානතම හේතුව වශයෙන් අනාවරණය කර ගැනීමට හැකි වූයේ දරිද්‍රතාවයයි. මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී කාන්තාවන් තම ගෘහ ජීවිතය තුළ මුහුණ දීම සිදුවන හදිසි අවස්ථාවලදී, එනම් අසනීප තත්ත්වයකදී, මියයාමකදී, විවාහ උත්සව ඇතුළු උත්සව අවස්ථාවකදී ප්‍රධාන වශයෙන් ණය මුදල් ලබා ගැනීම සඳහා යොමුවන බව අනාවරණය විය. එමෙන්ම එම ආයතන වලින් ණය මුදල් ලබා ගැනීමේදී ඉතා ඉක්මණින් හා පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම තවත් මූලික හේතුවක් ලෙස සඳහන් කරන ලදී.




රූප සටහන 01. ණය මුදල් ලබා ගැනීමට යොමු වූ කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම

**වග අංක 01. ණය ලබා ගැනීමට හේතුවන් හා ඒ නිසා මුහුණදෙනු ලබන ගැටලු**

| කාන්තාවන් ණය ලබා ගැනීමට හේතුවන්                | ණය මුදල් ලබා ගැනීම හේතුවෙන් මුහුණදෙනු ලබන ගැටලුකාරී තත්ත්වයන් |
|------------------------------------------------|---------------------------------------------------------------|
| ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට                   | ඉහළ පොලී මුදල් ගෙවීමට නොහැකි වීම                              |
| දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට | මූල්‍ය ආයතනයේ නිලධාරීන්ගේ තර්ජනාත්මක තත්ත්වයන් ඇති වීම        |
| හදිසි අසනීප තත්ත්වයන් වලදී                     | නිවස තුළ ගැටුම් ඇති වීම                                       |
| වැඩි මුදලකට පොලියට දීමට                        | මානසික පීඩාකාරී තත්ත්වයන් ඇති වීම                             |
| විවාහ උත්සව ඇතුළු විවිධ උත්සව සඳහා             | සියදිවි නසා ගැනීම් සිදුවීම                                    |
| ඵදිනදා ජීවන කටයුතු සඳහා                        | ලිංගික හිංසනයන්ට ලක් වීම                                      |

මෙලෙස ලබා ගන්නා ලද ණය මුදල් තම පවුලේ ඵදිනදා කටයුතු සඳහා යොදා ගන්නා බවත්, පවුල තුළ ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම සඳහා කිසිදු පියවරක් නොගන්නා බවත් අනාවරණය විය. තවද ණය මුදල් ගෙවීමේ දී පවතින ඉහළ පොලී අනුපාතය නිසාවෙන් කාන්තාවන්ගේ පවුල් තුළ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වී ඇත. එයනියැදිය වශයෙන් තෝරාගත් කාන්තාවන්ගෙන් 26 දෙනෙකු, එනම් 52% ප්‍රතිශතයකගේ ප්‍රධාන වශයෙන් ස්වාමි පුරුෂයා සමඟ පවතින බැඳීම් බිඳ වැටී ගැටුම් සඳහා මුහුණ දී ඇති අතර, එම තත්ත්වය, දරුවන්ගේ කායික හා මානසික වර්ධනය කෙරෙහි හානිදායක ලෙස බලපෑම් එල්ල වන බව සම්මුඛ සාකච්ඡා වලදී අනාවරණය විය. එමෙන්ම මූල්‍ය ආයතන වල නිලධාරීන්ගෙන් විවිධ තර්ජන පැවතීම, සියදිවිනසා ගැනීම් සිදුවීම වැනි සෘණාත්මක තත්ත්වයන් පවතින බව ද අනාවරණය විය. නමුත් මෙම අධ්‍යයනය මගින් අනාවරණය කර

ගැනීමට හැකි වූ ධනාත්මක සාධකද පවතී. කාන්තාවක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කාන්තාවන් සම්බන්ධවනුයේ ඔවුන්ගේ ජීවිත වල පවතින පීඩිත බවින් යම්තාක් දුරට හෝ මිදීම අරමුණු කරගෙනයි. මෙහිදී කාන්තාවක් වශයෙන් තම ජීවිතයේ හා තම ගෘහජීවිතයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් මුහුණදීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගැනීමට අවශ්‍ය අඩිතාලම ලබා ගැනීමට මෙම ආයතන වලින් හැකියාව පවතින බව මෙම අධ්‍යයනය කිරීමේ දී අනාවරණය කර ගැනීමට හැකි විය. ඒ අනුව නියැදියෙන් කාන්තාවන් 24 දෙනෙකු, එනම් 48% ක ප්‍රතිශතයක් තුළ පහත දැක්වෙන ශක්තීන් වර්ධනය වී ඇති බව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. මෙලෙස කාන්තාවන් තුළ පවතින තුළ මුහුණ දෙනු ලබන විවිධ ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන්ට පිළිතුරු සෙවීමට ඉතාමත් ධනාත්මක හැකියාවක් පවතින බව අනාවරණය විය.



**රූප සටහන 02. කාන්තාවන් තුළ ඇති වූ වෙනස්කම්**

**4. නිගමන සහ නිර්දේශ**

මෙම අධ්‍යයන අනාවරණයන්ට අනුව පැහැදිලි වනුයේ කාන්තාවන් ඉතා පහසු ක්‍රමවේදක් පවතින

නිසාවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ණය මුදල් ලබා ගැනීමට පෙළඹෙන බවත් එම ආයතන වල පවතින ඉහළ පොලී අනුපාතය පිළිබඳ දැනුවත්භාවයක් නොපවතින බවත්ය. එලෙස ලබා



ගන්නා මුදල් ආර්ථික මට්ටම නගා සිටුවා ගැනීමට යොදා නොගන්නා බවත් මෙම අධ්‍යයනය මගින් නිගමනය කළ හැකි විය. මෙම තත්ත්වය කාන්තාවන්ගේ ගෘහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් බලපාන බව නිගමනය කළ හැකිය. මෙමගින් ඇතිවන පීඩනය දරාගත නොහැකි වූ කාන්තාවන්ගේ මානසික මට්ටම දුර්වල වීම නිසා සියදිවි නසා ගැනීමේ තත්ත්වයන් වර්ධනය වී ඇත. මෙවැනි සෘණාත්මක තත්ත්වයන් අවම කර ගැනීම සඳහා නිවැරදි නිර්දේශයන් මත සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතී.

## නිර්දේශ

- ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය හෝ අධීක්ෂණය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කළයුතුය
- කාන්තාවන් තුළ තාක්ෂණික හා මුදල් කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම
- රාජ්‍ය මැදිහත්වීමෙන් දරිද්‍රතාවය පිටුදැකීම සඳහා කෙටිකාලීන මෙන්ම දීර්ඝ කාලීන සැලසුම් සකස් කර ඒවා නිසි පරිදි ක්‍රියාවට නැංවීම සිදු කළ යුතුය.
- කාන්තාවන් තුළ දරා ගැනීම, අභියෝග වලට මුහුණ දීම, නායකත්ව ගුණාංග ආදිය වර්ධනය අවශ්‍ය පියවර ගැනීම
- මානසික ආතතිය, මනෝ සමාජීය යහපැවැත්ම වර්ධනය කරගැනීම අවශ්‍ය පහසුකම් සැලසීම

## 5. ආශ්‍රිත ග්‍රන්ථ

Asian Development Bank (ADB) (2000) Finance for the Poor. Microfinance Development Strategy, Manila.

Alex, Joe, Weldehana and Tassew (2003), Impact Study of the Dedit Credit and Savings Institution (DECSI). Tigray, Ethiopia.

Awojobi, O., & Bein, M. A. (2011). Micro financing for Poverty Reduction and Economic Development; Nigeria.

Charitoneko, S and D. de Silva, 2002. Commercialization of Micro-finance

- Sri Lanka. Manila: Asian Development Bank.

Pitt, M. M., and Khandker, S. R. (1998) The Impact of Group-based Credit programmes on Poor Households in Bangladesh: Does the Gender of Participants Matter? Journal of Political Economy, 106: 958-995.

සේනානායක, බී. (2017). මත්ස්‍ය භාවිතය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වෙනස්කම් පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්, පශ්චාත් උපාධි අධ්‍යයනය පීඨය, කැළණිය විශ්ව විද්‍යාලය.

වළාකුළුගේ, එල්. (2006). ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ස්ත්‍රී වාදය, කොළඹ 04: ෆෙඩරික් ඊබට් පදනම.

මනුරත්න, එම්. ජී. (2004). ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා පවුල. වරකාපොල: ආර්ය ප්‍රකාශන. කරුණාරත්න, ඩේවිඩ්. (1989). එදා හෙළදිව අනුවාදය.